

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදල - 2014

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදලේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධන වාර්තාව සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනතේ 35(5) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. යටෝක්ත මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත්වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නව විද්‍යාගාර ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් උපදේශක ගාස්තු ලෙස වැය කරන ලද රු. 2,143,177 ක් ගොඩනැගිලි නොනිමි වැඩ යටතේ ගිණුම්ගත විය යුතු වුවත් වෙනත් වියදම් හා විදේශ ගමන් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ආ) 2013 වර්ෂයට අදාළ වූ එහෙත් ප්‍රතිපාදන සලසා නොතිබුණු ආසියා ශාන්තිකර මිනුම් විද්‍යා ආයතනයේ සාමාජික ගාස්තු වූ රු. 84,892 ක් හා එකතුව රු. 273,431 ක් වූ ගොඩනැගිලි නොනිමි වැඩ උපදේශක ගාස්තු සමාලෝචිත වර්ෂයේ ප්‍රතිපාදන වලින් ගෙවා තිබුණි

2.3 ලැබිය යුතු ගිණුම්

2008 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද රු.66,531 ක ලැබිය යුතු අත්තිකාරම් මුදලක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි.

2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ණයහිමියන්ගේ එකතුව රු. 320,103 ක් වූ ශේෂය සනාථ කිරීමේ ලිපි හා විස්තරාත්මක උපලේඛන විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2.5 නීති , රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති , රීති , රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
<p>(අ) 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිත හා සේවා පනත</p> <p>(i) VII වන පරිච්ඡේදයේ 35(2) වගන්තිය</p>	<p>සමාලෝචිත වර්ෂයේ අරමුදලේ ආදායමෙන් 1/3 ක් වූ රු. 54,282,268 ක මුදල සහ 2013 වර්ෂයට අදාළව බැරකළ යුතු රු.8,830,977 ක් ද ඇතුළුව එකතුව රු. 63,113,245 ක මුදලක් රජයේ ආදායමට බැර නොකර නිසි අනුමැතියකින් තොරව ගොඩනැගිලි ඉදිකිරීම</p>

වෙනුවෙන් යොදා ගෙන තිබුණි.

(ii) IV වන පරිච්ඡේදයේ 20(1) (අ) හා VIII වන පරිච්ඡේදයේ 37 වගන්තිය

විධිවිධාන ප්‍රකාරව වෙළඳාමේදී භාවිතාවන සියළුම මිනුම් උපකරණ වාර්ෂිකව සත්‍යාපනය කළ යුතු වුවද, එසේ සෑම උපකරණයක්ම සත්‍යාපනය කරන බව තහවුරු කරගැනීමේ නිසි ක්‍රමවේදයක් අරමුදල තුළ ස්ථාපිත කර නොතිබුණි.

(ආ) 1997 පෙබරවාරි 03 දිනැති අංක 06/97 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය

විධිවිධාන ප්‍රකාරව වැඩබලන කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවත්, 2009 මැයි 05 දින හිටපු අධ්‍යක්ෂකවරයා විශ්‍රාම යාමෙන් පසු එදින සිට විගණන දිනය දක්වාම එම පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකර වැඩ බැලීමේ පදනම මත නිලධාරියකු පත්කර රාජකාරි කටයුතු ආවරණය කර තිබුණි.

(ඇ) 2009 සැප්තැම්බර් 18 දිනැති අංක පී/එල්/437 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

අරමුදලට අදාළ වන පරිදි නියමිත රක්ෂණ ආවරණයන් ලබා ගත යුතු වුවත් එසේ කිරීමට කටයුතුකර නොතිබුණි.

(ඈ) 2006 දෙසැම්බර් 22 දිනැති අංක පීඑල්/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 2.1 (අ)

අරමුදලේ අයවැය ලේඛනය 2014 වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට පෙර ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් හා මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළයුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඉ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

එකතුව රු. 645,622,066 ක් වූ වත්කම්වලට අදාළව ස්ථාවර වත්කම් ලේඛනය විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.93,149,853 ක වියදමට වැඩි ආදායමක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා වූ වියදමට වැඩි ආදායම රු. 103,299,405 ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.10,149,552 ක පිරිහීමක් විය. භාණ්ඩාගාර බිල්පත් හා ආයෝජන පොළී ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී අඩුවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

දිස්ත්‍රික් නිලධාරීන් විසින් සත්‍යාපනය කරනු ලබන මිනුම් ඒකක හා ඊට අදාළව අය කරනු ලබන ගාස්තු පිළිබඳ විස්තර එම නිලධාරීන් විසින් අරමුදලට වාර්තා කරනු ලැබුවද, ඒවායේ නිවැරදිතාවය තහවුරු කෙරෙන නිසි ක්‍රමවේදයන් අරමුදල සතුව නොතිබුණි. එහෙයින් එකී මිනුම් ඒකක මුද්‍රා තැබීමෙන් ලද ආදායමේ නිවැරදිතාවය පිළිබඳව විගණනයට සෑහීමකට පත්විය නොහැක.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සත්‍යාපනය මධ්‍යස්ථාන හා දිනයන් පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම්වලට සමාලෝචිත වර්ෂයේදී රු. 1,960,757 ක් වියදම් කර තිබුණි. මෙම කාර්යය සිදුකර ගැනීමට අරපිරිමැසුම්දායී සන්නිවේදන ක්‍රම තිබියදී ඒවා අනුගමනය නොකිරීමත්, වර්ෂයේ සත්‍යාපනය මධ්‍යස්ථාන හා දිනයන් පූර්ව නිෂ්චය කළ වැඩසටහන් නොතිබීමත් මෙම මධ්‍යස්ථාන තුළ වෙළඳුන් භාවිතා කරන, රැගෙන ආහැකි මිනුම් උපකරණ පමණක් සත්‍යාපනය වීමත් දැන්වීම් ඉලක්ක වන වෙළඳුන්ට දැන්වීමෙන් අවශ්‍ය පණිවුඩය ලැබීමේ ගුණාංගය ඉටුනොවීමත් නිසා වියදම නිසි ඵලදායීතාවෙන් යුත් වියදමක් නොවන බැව් විගණනයේදී බැහැර කළ නොහැක.
- (ආ) වැඩමුළු හා සම්මන්ත්‍රණ සඳහා වෙන්කරන ලද මුදලින් එම අරමුණට පටහැනි කාර්යයක් වෙනුවෙන් රු. 266,800 ක් වැයකර තිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 04 ක් ද තෘතීයික මට්ටමේ පුරප්පාඩු 30 ක් ද ඇතුළුව මුළු පුරප්පාඩු 148 ක් පිරවීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) හිටපු අධ්‍යක්ෂවරයා 2009 මැයි 05 දින විශ්‍රාමයාමෙන් අනතුරුව විගණිත දිනය දක්වා වසර 5 මාස 11 ක කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩුව පැවති අතර එම තනතුර සඳහා වැඩබැලීමේ පදනම මත සේවය කරන අධ්‍යක්ෂවරයාට 2014 වර්ෂයට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක PED/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5 වගන්තිය අනුව සංයුක්ත සැලැස්මක් පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව වරින්වර දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ආදායම් හා වියදම් පාලනය
- (ආ) වත්කම් පරිපාලනය
- (ඇ) අභ්‍යන්තර විගණනය
- (ඈ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඉ) අයවැය පාලනය